

පාලි හා බොද්ධ අධ්‍යාන ප්‍රශ්නත් උපාධි ආයතනය
(කැලණීය විශ්වවිද්‍යාලය)

දෙප්රේවාද විචාරය හා බොද්ධ දුරශනය :
තුළනාත්මක අධ්‍යානයක්

ඡ්‍යෙෂ්ඨ මූල්‍ය නිස්සුත්වා.
අධ්‍යක්ෂක
2015. 5. 19

ආර්. ඩී. දිල්කාන් මත්‍යෝගී රාජපක්ෂ

2011. M. Phil / S / 2692

කැලණීය විශ්වවිද්‍යාලයේ පාලි හා බොද්ධ අධ්‍යාන ප්‍රශ්නත් උපාධි ආයතනයේ දුරශනපති උපාධිය
සම්පූර්ණ කිරීම සඳහා
මුද්‍රිතත් කරන පර්යේෂණ නිබන්ධය

2014

සාර සංක්ෂේපය

“දැඡ්ටිවාද විචාරය හා බොඳ්ධ දරුණනය : තුලනාත්මක අධ්‍යයනයක්” නම් මෙම කාස්ත්‍රීය පර්යේෂණයේදී අධ්‍යයනය කළ ප්‍රධාන ගැටුපු කිහිපයකි. බොඳ්ධ වින්තනය ඇසුරෙන් තන්කාලීන භාරතීය ආගමික හා දාරුණික පසුබෑමෙහි පැවති දැඡ්ටිවාද හා ඒ පිළිබඳ විවිධ වර්ගීකරණ විවිධ මූලාශ්‍ර පදනම් කරගෙන අධ්‍යයනය කළ හැකි ව්‍යව ද බටහිර දාරුණික පසුබෑමෙන් පැනෙන නොයෙක් වාද දැඡ්ටි ලෙස ගත හැකිද? දැඡ්ටියෙන් මිදෙන බොඳ්ධ දරුණනය ඇසුරෙන් බටහිර වින්තනයේ ඇතැම් වාද, සංකල්ප, මත ආදිය දැඡ්ටි වෙශසේෂීන් හැඳින්විය හැකිද? එසේ හැඳින්විය හැකි වන්නේ නම් ඒ කවර කරුණු පදනම් ඇර ගෙනද? යන්න අධ්‍යයනය කිරීම මෙහිදී පැන තැගි මූලික ගැටුපුවකි. එමෙන් ම දස්සන හා දිවිධී යන පද මගින් පැනෙන සංකල්පවල වෙනස්කම් අධ්‍යයනය කිරීම, දැඡ්ටි පිළිබඳ වර්ගීකරණ හා ඒ පිළිබඳ බොඳ්ධ විග්‍රහය අධ්‍යයනය කිරීම ද මෙම පර්යේෂණයේදී සිදු කෙරේ. දැඡ්ටිවාද ඇති වන අයුරු හා දැඡ්ටියෙහි ආදිනව පිළිබඳ බුද්‍යසමයේ විග්‍රහය අධ්‍යයනය කිරීම, දැඡ්ටියක් නොමැතිව දෝන ගවේෂණයක් සිදු කළ හැකිද? දැඡ්ටියක් නොලබා දස්සනයක් ලැබිය හැකිද? යනාදී දාරුණික ගැටුපුවලට බුද්‍යහම පිළිතුරු සපයන්නේ කවර ආකාරයකින්ද? යන්න සෞයා බැලීම, මේවාදිවිධිය ප්‍රහාණය කිරීමටත් සම්මාදිවිධිය වර්ධනය කිරීමටත් උපදෙස් දෙන බුද්‍යසමය යථාඛන ක්‍රාණදස්සනය අගයන අයුරු අධ්‍යයනය කිරීම ආදිය මෙම පර්යේෂණයේදී සිදු කෙරේ.

මෙම නිබන්ධයේ පළමු පරිවිෂේදය වන හැඳින්වීම නම් කොටසහිදී සමස්ත නිබන්ධය පිළිබඳ මූලික හැඳින්වීමක් සිදු කෙරේ. එමෙන් ම පර්යේෂණ ගැටුපු හා මාත්‍රකාව හඳුන්වා දීම, පර්යේෂණ කුම්වේදය, මෙම පර්යේෂණය සඳහා මූලික වශයෙන් අධ්‍යයනය තුළ ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය පිළිබඳ හඳුන්වා දීම අයදී කාර්යයන් ද මෙහිදී සිදු කෙරේ.

දිට්ධී නමින් හැඳින්වෙන මෙහි දෙවැනි පරිචේෂ්දයේදී දිට්ධී යන්නෙහි පදනම්පරය මෙන් ම එමගින් ඔප් නැංවෙන මූලික සංකල්ප අධ්‍යයනය කෙරේ. එමෙන් ම දාශ්ටී ඇති වීමට බලපාන හේතු සාධක, පෙළුහි දාශ්ටී සම්බන්ධ ව ඉදිරිපත් වන විවිධ වර්ගීකරණ, මූල් බුදුභමේ එන දිට්ධී පිළිබඳ විග්‍රහය හා දිට්ධී පිළිබඳ ආභිඛම්මික විග්‍රහය සිදු වන්නේ කටර ආකාරයකින්ද? යන්න ආදිය අධ්‍යයනය කිරීම ද මෙම කොටසයේදී සිදු කෙරේ. තවදුරටත් බුදුසමය තුළ (තොපුව්ල්, පට්) දාශ්ටීවලට ලබාදී ඇති ස්ථානය කෙසේද? යන්නත්, බුදුසමය තුළ දාශ්ටී ගුණයෙහි අදිනව හා දාශ්ටී ප්‍රහාණය අවධාරණය වන අයුරුත්, බුදුසමයට අනුව දාශ්ටී විවාරය කළ හැකි අයුරුත් අධ්‍යයනය කිරීම මෙම පරිචේෂ්දයේදී සිදු කෙරේ.

මෙම නිබන්ධයේ තෙවැනි පරිචේෂ්ය වන්නේ දස්සන යන්න සි. මෙම පරිචේෂ්දයේදී දස්සන හා සම්මාදිට්ධී යන සංකල්පවල පවත්නා සම විෂමතා ද දස්සනය ඇති කර ගැනීමට බුදුසමය උපදෙස් ලබා දෙන අයුරු ද දරුණනයෙහි ලා ප්‍රත්‍යක්ෂ කළ යුතු කරුණු ද දරුණනලාභියා පිළිබඳ බොඳ්ද ස්ථාවරය ද බුදුසමයේ විග්‍රහ වන දරුණනයෙහි අනුසස් ද අධ්‍යයනය කෙරේ.

භාරතීය වින්තනයේ දාශ්ටී : බුදුසමයේ විග්‍රහය නම් මෙහි සිවි වන පරිචේෂ්දයේදී මූලික වශයෙන් සිදුවන්නේ දික්නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි අන්තර්ගත දාශ්ටී විග්‍රහය පදනම් කරගෙන භාරතීය දාශ්ටී හා ඒ පිළිබඳ බොඳ්ද විවාරය අධ්‍යයනය කිරීම සි. බ්‍රහ්මජාල සූත්‍රයේ අන්තර්ගත දාශ්ටී බිභ වීමට පදනම් වූ කේත්තීය සංකල්ප දෙක ලෙස දැක්වෙන්නේ ආත්මය (මිනිසා) හා ලෝකය (අන්තා ව ලෝකේ ඒ) සි. ප්‍රබ්ධන්ත හා අපරන්තවාද පිළිබඳ බුදුසමයේ විවාරය අධ්‍යයනය කිරීමෙන් අනතුරු ව දෙසැටුක් දාශ්ටී තුළ සාකච්ඡා තොවු බුදුරුදුන්ට සමකාලීන ව භාරතයේ වාසය කළ ගාස්තාවරුන් කිහිප දෙනෙකුගේ නාමයෙන් ඉදිරිපත් වී ඇති ඉගැන්වීම් කිහිපයක් ද මෙහිදී තුලනාත්මක ව අධ්‍යයනය කෙරේ.

බටහිර වින්තනයේ දාශ්ටී : බුදුසමයේ විග්‍රහය නම් මෙහි පස් වන පරිචේෂ්දය තුළදී ලිඛි වින්තනයේ සිට එහි වූ දාරුණනිකයන් ලෝකය හා සත්ත්වයා පිළිබඳ ඉදිරිපත් කළ (දාරුණනික ලෝකය තුළ තරමක් ප්‍රකට) විවිධ වාද, අදහස්, සංකල්ප ඉගැන්වීම් කෙරේ

අවධානය යොමු කෙරේ. ඒ අනුව ශ්‍රී ක යුගයේදී පැනෙන ප්‍රධාන වින්තා ද (දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ) මධ්‍යතනික යුගයේ පැනෙන වින්තාව ද නූතන දාරුණික යුගයේ පැනෙන වින්තා ද සමකාලීන දාරුණික පහළ වූ වින්තා ද විවාරය කරමින් ඒ ඒ වාද පිළිබඳ බුදුසමයේ විවාරය අධ්‍යයනය කිරීම මෙහිදී සිදු කෙරේ.

දැස්සන යන්න ප්‍රායෝගික හා තාක්ෂණික අර්ථවලින් සාකච්ඡා කරන බුදුසමය වඩාත් අගයන්නේ යථානුෂ්‍යන ක්‍රාන්ක්ස්සනය සි. ආධ්‍යාත්මික, සඳාවාරාත්මක, දාරුණික යනුදී අංශයන්ගේ පාරප්‍රාප්‍රාතිය ලෙස බුදුසමයේ ඇගයෙන මෙම යථානුෂ්‍යනය විග්‍රහ වන අයුරු අධ්‍යයනය කිරීම යථානුෂ්‍යන තම මෙහි සවැනි පරිවිශේදයේදී සිදු කෙරේ.

මුළික අධ්‍යයනයන්ගේන් අනතුරුව සමස්ත නිබන්ධය පිළිබඳ ව ම සමාලෝචනයක් ඉදිරිපත් කෙරේ. ඒ අනුව මේවා හා සම්මා යන සංකල්ප වලින් පැනෙන අර්ථය සම්බන්ධයෙන් මෙහිදී සමාලෝචිත අදහස වන්නේ පරිපූර්ණ දේශීෂ සහගත තොහොත් වැරදි සහගත යමක් මේවා යන්නේන් අදහස් තොකෙරෙන අතර පටු, තොපුල්ල යන්න එමගින් අදහස් කෙරේ. පරිපූර්ණ නිදොස් සහගත තොහොත් නිවැරදි සහගත යමක් සම්මා යන්නේන් අදහස් තොකෙරෙන අතර පටු තොවු, පුළුල්ල යන්න එමගින් අදහස් කෙරේ. එසේ ම දිවිධී පිළිබඳ ආහිඛම්මික හා මුල් බුදුසමයේ ස්ථාවර ද යම් මතවාදයක් හෝ සංකල්පයක් හෝ දැජ්ඡියක් හෝ පිළිබඳ ව පූර්ව විනිශ්චයකට තොළු ඒ සම්බන්ධයෙන් නිර්ණය කළ හැකි මිනුම් හෙවත් කරුණු ද මෙහිදී සමාලෝචනය කෙරේ. ප්‍රාමාණික වශයෙන් දැජ්ඡිවාද බහුල බවත් ක්‍රාන්ක්ස්සන අල්ප බවත් බුදුසමය පෙන්වා දෙයි. ක්‍රාන්ක්ස්සනයක් පිළිබූ කෙරෙන බුදුසමයේ නිවන නම් පාරප්‍රාප්‍රාතිය මත හිද සෙසු මතවාද විවාරය කළ හැකි වන්නේ ගැහුරු පදනමකින් වන අතර ඒ අනුව එබඳ විවාරයකින් විද්‍යාමාන දැජ්ඡිවාද වලින් ඉවත් වීමේ අනුසස් සමස්තයක් ලෙස මෙහිදී සමාලෝචනය කෙරේ.